

## ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයේ විකාශනය සහ වාණිජ බැංකු ක්‍රියාකාරීත්වය

ර්.කේ මදනායක, ගාස්තුවේදී (විශේෂ) ආර්ථිකවිද්‍යා තෙවන වසර  
erangakaushalya@gmail.com

### සංස්කේපය

ශ්‍රී ලංකාවේ මූලා ක්‍රමය, මූලා ආයතනය, මූලා වෙළඳපොල, ගෙවීම් සහ පියවීම් පද්ධති ඇතුළත් අපරිවුහ පද්ධතිය සහ නියාමන අධිකාරීන් අයි සංරච්ච රසකින් සමන්විත වුව ද මූලා ක්‍රමය නැතහොත් මූලා අතරමැදිකරණය කි පමණින් තිරායාසයෙන් ම බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ අප එදිනෙදා ගනුදෙනු කරන, නිතර දෙවිලේ, මග තොටෙ දකින වාණිජ බැංකු වේ. රට හේතුව වාණිජ බැංකු කටයුතු අපේ දෙනික ජීවිතයේ කටයුතුවලට ඉතාමත් ම සම්පාදන වන නිසා ය.

අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරමින් අපට අත්වැලක් වන වාණිජ බැංකුවලට ඇත්තේ ඉතා දිරිස ඉතිහාසයකි. එය උත්පාදනය වූයේ මුදල් ව්‍යවහාරයට පිවිසීම හා එහි ව්‍යාප්තියක් සමග ඇති වූ සංකීර්ණතා ලිඛිල් කර ගැනීමේ මාර්ගයක් ලෙසිනි. අවුරුදු සිය දහස් ගණනකට පෙර පැවති වාණිජ බැංකු ගනුදෙනු සරල ඒවා ලෙස අද අපට සිතිය හැකි වුවත් එවකට පැවති සමාජ ආර්ථික පසුබීම අනුව සිතා බලන විට එතුවක් ආර්ථිකය තුළ ස්ථාපිත නොවූ නව ආයතනයක් සමාජගත කිරීම සඳහා මහජන විශ්වාසය දිනා ගැනීම එතරම පහසු කටයුත්තක් නොවන්නට ඇත. එහි දී කළ නොයෙකුත් අත්හදා බැලීම් සාර්ථක වූ අවස්ථා මෙන් ම අසාර්ථක වූ අවස්ථා ද තිබේ. මිනිසුන් සිය දහස් ගණනක් ඒ සඳහා කැපවීම් කරන්නට ඇත. ඒ සියලු කැපකිරීම්වල සාර්ථක ප්‍රතිඵල අද අපි අත් විදිමින් සිටිමු. ඩැක්ති විදිමින් සිටිමු. ඒ දිනෙන් දින ව්‍යාප්ත වන කාර්යක්ම වාණිජ බැංකු පද්ධතිය හරහා යි.

මෙසේ අපේ පුද්ගලික ජීවිතයේ කටයුතු පහසු කිරීම සඳහාත්, සමස්ත ආර්ථිකයේම මූලා කටයුතු සුම්වත්ත්, කාර්යක්ෂමවත් කරගෙන යාම සඳහා උපකාරී වන බැංකු ක්‍රමයේ විකාශනය පිළිබඳවත්, වාණිජ බැංකු ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, සරල විස්තරයක් මෙම ලිපිය හරහා පැහැදිලි කෙරේ.

**මූල්‍ය පද:** මූලා අතරමැදිකරණය, වාණිජ බැංකු, මූලා වෙළඳපොල

### හැඳින්වීම

ශ්‍රී ලංකාවේ වත්මන් ස්වරුපයේ බැංකු කටයුතු පිළිබඳ ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත් විෂ්ට පාලන සමය හා බැඳී පවතී. 1815 ලංකාව මූලමතින් ම බ්‍රිතාන්‍යයේ යටත් විෂ්ටයක් බවට පත් වීමෙන් පසු වැවිලි කෘෂිකර්මාන්තය මෙහි මුල්බැස ගත්තේ ය. ශ්‍රී ලංකාව වැවිලි කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය වූ බැවින් එතැන් සිට වැවිලිකරුවේ විශාල වශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන්නට විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහා පරීමාණ වැවිලි කෘෂිකර්මයේ ආරම්භයේ දී එහි නිරත වුවෙරු විදේශීකයෝ ය. වැවිලි ආර්ථිකයේ උන්නතිය උදෙසා ආරම්භ වූ බැංකු ක්‍රමය ද පුරුණ වශයෙන් විදේශීකයන් අත රඳා පැවතිණි. එයින් දේශීය ව්‍යාපාරිකයන්ට සහනයක් නොවුණි. මෙයට පිළියමක් ලෙස 1939 අගෝස්තු 1 වන දින ලංකාවේ පළමු වන දේශීය වාණිජ බැංකුව ආරම්භ විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු වන ආර්ථික සහ මිල ස්ථායිතාව සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව තහවුරු කිරීම සඳහා මහ බැංකුව විසින් ගනු ලබන පියවරවල දී මූල්‍ය අතරමැදිකරණය හරහා වාණිජ බැංකු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. වාණිජ බැංකුවලට සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් පදනම් කර ගනිමින් නය දීම මගින් මුදල් මැවීමට හැකියාව ඇත. එය මුදල් සැපයුම ප්‍රාථ්‍යාපන විමට බලපා යි. එහෙත් වාණිජ බැංකුවලට තැන්පත් මුදල් මුළුමනින් ම මේ සඳහා යොදා ගැනීමට හැකියාවක් නැත. ඒ මුළුන් තම තැන්පතු වගකීම්වලින් යම් නිශ්චිත ප්‍රතිශතයක් සංවිතයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු නිසා ය. එය ව්‍යවස්ථාපිත සංවිතය ලෙස හැදින්වේ. එමෙන්ම ප්‍රතිපත්ති පොලී අනුපාත යොදා ගනිමින් මහ බැංකුව වෙළඳපොල දුවශිලතාව පාලනය කිරීමේ දී ද වාණිජ බැංකු ඉටු කරන කාර්යභාරය සුවිසල් ය. මේ නිසා මූල්‍ය ක්‍රමය තුළ වාණිජ බැංකුවල කාර්යභාරය කැපී පෙනේ.

බැංකු සහ බැංකු නොවන ආයතන රසක් මූල්‍ය ක්‍රමය තුළ ඇති නමුදු එහි සමස්ත වත්කම්වලින් අඩකටත් වඩා බැංකු අංශය නියෝජනය කරයි. එයිනුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවල නියෝජනය 46% ක් පමණ වේ. බැංකු අංශයේ වත්කම්වලින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල නියෝජනය 84% කට ආසන්න ය.

මහ බැංකුවේ නියාමනයට භා අධික්ෂණයට යටත් වන තැන්පතු භාරගන්නා මූල්‍ය ආයතනවල තැන්පතු වට්නාකමින් 97% කටත් වැඩි ප්‍රමාණයක් සඳහා දායක වන්නේ බැංකු ආයතන යි. වාණිජ බැංකුවල පමණක් දායකත්වය 77% කි. එමගින් පැහැදිලි වන්නේ මහජනයා වාණිජ බැංකු කෙරෙහි කොතරම් විශ්වාසයක් තබා ඇත් ද යන්න යි. සමස්ත ආර්ථිකයට ම දුවශිලතාව සැපයීමට තරම් ධාරිතාවක් බැංකු අංශය සතු වේ. එයින් වාණිජ බැංකුවලට ඇති හැකියාව කැපී පෙනේ. මේ නිසා මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සඳහා කාර්යක්ෂම, විශ්වාසදායී වාණිජ බැංකු ක්‍රමයකින් ඉටුවන්නේ සුවිසල් මෙහෙයුම්.

සැම බැංකුවක් ම මුදල් සමග කටයුතු කරයි. එසේ වුව ද ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස් වේ. ඇතැම් බැංකු තැන්පත්කරුවන්ගේ මුදල් ආයෝජනය කොට ඔවුනට ඉහළ පොලියක් ගෙවයි. ඇතැම් බැංකු කර්මාන්ත සඳහා ප්‍රාග්ධනය සපයයි. නිශ්චල දේපල මිල දී ගැනීම සඳහා නය සපයන බැංකු ද වේ. මේ නිසා සියලු ම බැංකු වාණිජ බැංකු, ඉතිරි කිරීමේ බැංකු, සංවර්ධන බැංකු, උකස් බැංකු, සමුපකාර බැංකු ලෙස ඒවා ඉටු කරනු ලබන කාර්යයන් අනුව බෙදා දැක්වීය හැකි ය. මේවා අතුරින් වාණිජ බැංකු සහ ඒවායේ මූල්‍ය අතරමැදිකරණය සිදුවන්නේ කෙසේ ද යන්න පිළිබඳව විශ්‍රාජිත කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

## බැංකු ක්‍රමයේ ආරම්භය හා විකාශනය

බැංකු ක්‍රමය අද පවතින තත්ත්වයට ලාඟා වීමට එතරම් කළක් ගත වී නොමැති අතර, මිනිසා විවිධ යුග පසු කරමින් ගොවී යුගයට එළඹ එහි ස්ථාවර තත්ත්වයකට පත්වීමත් සමග බැංකු ක්‍රමයක මුල් බිජ දැකගත හැකි විය. මිනිසා ගොවීතැනට ඩුරු වී ස්ථීර පදිංචි ස්ථානයකට ඩුරු වී වත්කම් රස් කර ගැනීමට තරම් දියුණු තත්ත්වයකට පත්වීමත් සමග විවිධ අවශ්‍යතා සඳහා තැනැකින් තවත් තැනැකට සංක්‍රමණය වීමට මුළුන්ට සිදු විය. ගමන් බිමන්වල දී මිනිසුන්ට තමා සතු වට්නා ද්‍රව්‍ය ඔසවා ගෙන එහා මෙහා ගෙන යාමට සිදු වූයේ ඒවායේ ආරක්ෂාව පතා යි. මෙය ඉතා මහන්සී සහගත දෙයක් වූ නිසා

තමා සතු වත්කමක් තමන් නැවත පැමිණෙන තෙක් සූල් ගෙවීමකට යටත්ව කිසිවෙකු අග තබා යැමට මිනිසා මුලින් උත්සුක විය. මෙය තවදුරටත් වර්ධනය වූ නිසා තමා සතු රන් කාසි ආරක්ෂාකාරී ලෙස රන්කරුවා පෑග තබා යැමටත් ඒ සඳහා ඔහුට කිසියම් වූ මුදලක් ගෙවීමටත් සිදුවිය. 14 වන සියවසේ දී ඉතාලියේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වී ඇති අතර, රන්කරුවන් මෙය ව්‍යාපාරික ලෙස ඉතා දියුණු මට්ටමකින් පවත්වාගෙන ගොස් තිබේ. විශේෂයෙන් ම 17 වන ගන වර්ෂයේ දී ඉංග්‍රීසි රන්කරුවන් හාවිතා කළ මුල්‍ය ක්‍රම වත්මන් සාම්ප්‍රදායික බැංකු ක්‍රමවලට සමාන වේ (Microsoft Encarta Encyclopedia, 2002). මලුන් පෑග තබා ගන්නා මුදල් ගෙයට දීම, පොරොන්ද නොවුම් මත ගෙය ලබාදීම ආදි කටයුතු සිදු කර ඇත.

ඉහත ක්‍රමයන් දියුණුවට පත් වෙමින් 17 වන සියවස මුදල් හාගයේ දී මුදල් ඩුවමාරුව හා ගෙයට දීම ජාත්‍යන්තර වෙළෙඳාමක් ලෙස ඉතාලිය තුළ සිදු කළ බවට සාක්ෂි වේ. 17 වන සියවස පෑග හාගය වන විට නැවින බැංකු ක්‍රමයේ මුලාරම්හය දැකගත හැකි වූ අතර, එමෙස බිභි වූ ප්‍රථම බැංකුව ලෙස 1656 දී ස්වේච්ඡනයේ Risk Bank බිභි වීම හඳුනාගත හැකි ය. ඉන් පසුව වැදගත් සංධිස්ථානයක් ලෙස 1694 දී එංගලන්තයේ Bank of England ඇති වීම දක්වීය හැකි අතර, 1844 දී ආයා පනත මගින් මුදල් නොවුම් නිකුත් කිරීමේ බලය මෙම බැංකුව හිමි විය. එමෙන් ම මෙම එංගලන්ත බැංකුව 1946 දී එරට මහ බැංකුව බවට පරිවර්තනය වෙමින් එංගලන්තයේ සියලු වාණිජ බැංකු මෙහෙයුමේ බලය ලබාගන්නා ලදී (නන්දසේන, 1993). පෙබිරල් රජයක පළමු බැංකුව 1791 දී Bank of USA නමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිළිබඳියා හි පිහිටුවනු ලැබේ ය. 1805 වන විට එහි ගාබා 8 ක් දක්වා ව්‍යාප්ත විය (Microsoft Encarta Encyclopedia, 2001).

ලෝක ඉතිහාසයේ වාණිජ බැංකුවල ව්‍යාප්තිය හා වර්ධනය 1816-1936 අතර කාලයේ සිදු වී තිබේ. Free Banking යන අදහස මේ කාලයේ ක්‍රියාත්මක වූ අතර, බැංකුවක් ආරම්භ කිරීමේ අනුපනත්වලට යටත්ව ඕනෑම අයෙකුට බැංකුවක් ආරම්භ කිරීමේ හැකියාව ඇමෙරිකානු ව්‍යවස්ථාපිත කොන්දේසි මගින් ම ලබාදෙන ලදී. මෙම වාණිජ බැංකු ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස 1864 ජාතික බැංකු පනත හා 1933 හා 1935 ජාතික බැංකු පනත් ඇමෙරිකාව තුළ බිභිවීම දක්වීය හැකි ය. මෙම පනත් බැංකු කටයුතුවල විශාල වෙනස්කම් ඇති කිරීමට සමන් විය.

ශ්‍රී ලංකාව තුළ බැංකු ආරම්භය සලකන විට දහනව වන සියවසේ දෙවන හාගය දක්වා ලංකාව තුළ ක්‍රියාත්මක වූ විධිමත් බැංකු ක්‍රමයක් ගැන අසන්තට නොලැබේ. පුරාණයේ පටන්ම මුදල් ඩුවමාරුව, ජාත්‍යන්තර වෙළෙඳාම, නාවික ගමනාගමය, හාණ්ඩ ඩුවමාරුව වැනි ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ වූ බවට එතිහාසික සාධක වේ. බැංකු ක්‍රමය ගැන සලකන විට ලංකාවේ පැවති ධාන්‍ය බැංකු ක්‍රමයක් පිළිබඳව තොතිගල් සෙල් ලිපියේ සඳහන් වන අතර, ක්‍රිස්තු පුරුව 200 හා ක්‍රිස්තු වර්ෂය අතර කාලයට අයත් කාසි ද තිබුණු බව සොයාගෙන ඇත (සිරිවිර, 2001). 19 වන සියවසට පෙර ලංකාවේ පැවති වෙළඳ බැංකු ක්‍රමයක් ලෙස නොවුම්, කොට්ඨාස වෙට්ටියාර වෙළඳ බැංකු ක්‍රමය අපට හඳුනාගත හැකි අතර, මෙය ඉන්දියාවත් ලංකාවත් අතර වෙළඳ බැංකු හුවමාරුව හා සම්බන්ධ මුදල් හුවමාරු කටයුතු සිදු කර තිබේ (නන්දසේන, 1993).

ශ්‍රී ලංකාවේ විධිමත් බැංකු ක්‍රමයක් ගැන මූලින් ම දැකගත හැකි වන්නේ යටත්විජ්‍ය යුගයේ දී ය. ඔවුන් විසින් බිජි කළ මූල් ම බැංකුව 1828 දී ආරම්භ කළ මහනුවර බැංකුව යි. නමුත් මෙම විදේශීය බැංකුවල දේශීය ගාබා ලෙස බිජි වූ බැංකු ක්‍රම එතරම් දිග කාලීන ජ්‍රී කාලයකට හෝ දුඩ් සාර්ථකත්වයකට හිමිකම් කි ඒවා නොවී ය.

ලංකාවේ දේශීය බැංකු ක්‍රමයේ සංයිස්ථානයක් වූයේ 1938 අංක 53 දරන ලංකා බැංකු පනත මගින් ලංකා බැංකුව පිහිටුවීම යි. ඉන්පසු 1961 දී මහජන බැංකුව පිහිටුවීම දේශීය බැංකු ක්‍රමය වෙනත් මගකට යොමු කිරීමට සමත් විය. මෙරට සාමාන්‍ය ජනතාව අතර බැංකු කටයුතු පිළිබඳ තුරපුරුදුකම් ඇති කිරීමට බෙහෙවින් ඉවහල් වූ බැංකුවක් වන්නේ මහජන බැංකුව යි. 1977 විටත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසු පොද්ගලික බැංකු මෙන්ම විදේශීය බැංකු බිහිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. තවද, 1977 පසුව විටත වෙළඳ ප්‍රතිපත්තියන් සමග දිගුකාලීන ගාය අවශ්‍යතාවන් වර්ධනය වූ අතර, මේ සඳහා වාණිජ බැංකු වැඩි අවධානයක් යොමු කළේ ය. 1977 දී උකස් බැංකුව ලෙස නියාමක බැංකුවක් ආරම්භ කරන ලදී. 1979 පසුව බැංකු කටයුතු සංවර්ධනයෙහිලා පිහිට වූ විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ක්‍රමය 1979 අංක 380 දරණ මහඛැංකු වකුලේඛනයක් මගින් ආරම්භ විය. 1985 දී මහඛැංකුව විසින් කුඩාපරිමාණ කරමාන්ත, ගෘහස්ථ කරමාන්ත, දේවර කටයුතු හා ග්‍රාමීය ප්‍රාදේශීල්වල කුඩා ව්‍යාපාර අධියට පහසුකම් සැපයීම අරමුණු කරගෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකු ආරම්භ කළේ ය. පසුව මේවායේ ගාබාවන් දිස්ත්‍රික්ක කිහිපයක් තුළ ආරම්භ කරන ලදී. 1994 වන විට රට ප්‍රරා ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු 17 ක් ගාබා 169 කින් යුතුව ත්‍රියාන්ත්මක විය. මේ අතර 1987 දී සී/ස සම්පත් බැංකුව හා 1988 වර්ෂයේ දී සී/ස සෙලාන් බැංකුව ආරම්භ කරන ලදී.

මේ වන විට ආසියාවේ බොහෝ රටවල මූල්‍ය ක්‍රමයන් වෙනස් වන ලෝක මූල්‍ය ක්‍රමයට සමරුපිව ප්‍රතිශේෂනය කර තිබුණි. 1990 දී ශ්‍රී ලංකාවේ ද බැංකු හා මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සිදු කළ අතර අන්තර්ජාතික ගිණුම් රෙගුලාසි හා ප්‍රාග්ධන ප්‍රමාණවත්හාවය, සම්බන්ධමානක හඳුන්වා දීම, පොද්ගලික බැංකු පිහිටු වීමට අවසර දීම, සංචිත අවශ්‍යතා සම්බන්ධ ලිඛිල්කරණය හා ප්‍රතිමූල්‍ය පහසුකම් අදියර ගත කිරීම මෙයට ඇතුළත් විය. මේට අමතරව බැංකුවල ප්‍රාග්ධනය හා ගුම එලදායීකාව ඉහළ නැංවීම, ගාබා ව්‍යාප්තිය වේගත් කිරීම, බැංකුවල යටිතල පහසුකම් වර්ධනය කිරීම, ආයෝජන විවිධාංගිකරණය, නවීන නිපුම් හා සේවාවන් ගණුදෙනුකරුවන්ට හඳුන්වාදීමත් මේ යටතේ පරිගණක තාක්ෂණය, ස්වයංක්‍රීය මුදල් යන්ත්, අන්තර්ජාල බැංකු පහසුකම් වැනි නවීන සේවාවන් හඳුන්වාදීම වැනි කාර්යන්වල බැංකු නිරත වී සිටියේ ය. 1996 වර්ෂයේ දී සී/ස යුතියන් බැංකුව හා සී/ස පැන් එම්පියා බැංකුව ආරම්භ කළේ ය. මේට අමතරව 1997 දී ප්‍රමුඛ බැංකුව ආරම්භ කළ අතර මෙහි මූල්‍ය තත්ත්වය දුරටත් වීම නිසා එහි කටයුතු 2002 ඔක්තොම්බර් මාසයේ දී මහඛැංකුව විසින් අන්තිවුවන ලදී.

2000 වර්ෂය වන විට මෙතෙක් පැවති සාම්ප්‍රදායික වාණිජ බැංකු ව්‍යාපාරය තාක්ෂණිකමය ලෙස මෙන්ම නවීන ගිල්ප ක්‍රම ඔස්සේ වර්ධනය වීම දැක ගත හැකි ය. ගෝලීයකරණ අහියෝග හමුවේ මූල්‍ය ලිඛිල්කරණය, තාක්ෂණික වෙනස්වීම් හා

සංකීරණ මූල්‍යමය නිපැයුම් හඳුන්වා දීම හේතු කරගෙන තවේන ලෝකයේ මූල්‍යකරණය හා තරග කිරීමට නව වාණිජ බැංකු ක්මයට සිදුව තිබුණි. නැජනල් මරකන්ටයිල් බැංකුව හෙවත් මරක් බැංකුව 2000 මැයි මස දී ආරම්භ කළේ ය. මෙය ආරම්භ කර වසර තුනක් ගත වන විට එනම් 2003 වර්ෂයේදී DFCC බැංකුව විසින් පවරා ගන්නා ලදී. මිට අමතරව 2005 වර්ෂයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ගෙය ලබා දීමට SME බැංකුව පිහිටවනු ලැබූ අතර මෙහි කටයුතු ද 2007 වර්ෂයේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ පිහිටවනු ලැබූ විශේෂීත බැංකුවක් වූ ලංකාපුත්‍ර බැංකුවට පවරා ගන්නා ලදී.

2010 වර්ෂය වන විට ග්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවන බැංකු ප්‍රධාන වගයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂීත බැංකු හා වණික් බැංකු ලෙස කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක විය. මෙහි දී බලපත්‍රලාභී බැංකු ලෙස දේශීය රාජ්‍ය බැංකු, දේශීය පොද්ගලික වාණිජ බැංකු හා විදේශීය වාණිජ බැංකු සලකනු ලබයි. බලපත්‍රලාභී වණිජ බැංකු ලෙස සලකනු ලබන්නේ සංවර්ධන හා ඉතිරිකිරීමේ බැංකුය.

### වාණිජ බැංකු

වාණිජ බැංකුවක් යනු ජන්ගම ගිණුම්, කාලීන හා ඉතිරි කිරීමේ ගිණුම්, ව්‍යාපාරික සහ පුද්ගල ගෙය සහ අනෙකුත් විවිධ වූ මූල්‍ය සේවා සපයනු ලබන මූල්‍ය ආයතනයකි. එය අනෙකුත් බැංකුවලින් වෙනස් වන්නේ ජන්ගම ගිණුම් පවත්වාගෙන යාම සහ විදේශ විනිමය කටයුතුවල නිරත විම නිසා ය. වාණිජ බැංකුවක අයිතිය රජයට හෝ පොද්ගලික අංශයට හිමි වන අතර, ඒවා මූලික වගයෙන් ම ලාභ ඉපයිමේ අරමුණින් පවත්වාගෙන යනු ලබයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමත් ඔවුන්ට ගෙය ලබා දීමත් ය. බැංකුවක මුදල් තැන්පත් කළ විට එම මුදල් එම බැංකුවේ වගකීමක් බවට පත් වේ. තැන්පත්කරු ඉල්ලු අවස්ථාවක දී ඔහු හෝ ඇයට තැන්පත් කළ මුදල් ආපසු ලබා දීම බැංකුව සතු වගකීමක් වේ. එම නිසා බැංකුව තැන්පතු ලබා ගතහොත් බැංකුව සතු වගකීම් ඉහළ ගොස් බැංකුව ගෙයකරුවෙකු බවට පත් වේ. අනෙක් අතට බැංකුවක් තමන්ගේ ගනුදෙනුකරුවන්ට ගෙය දීමෙන් වන්කම් ඩිජිතලි කර ගනු ලබයි.

මෙසේ ගෙය දීමේ දී ඒ සඳහා පොලියක් ද බැංකුව විසින් අය කරනු ලබයි. මෙය බැංකුවේ ප්‍රධාන ආදායම් මූල්‍යාශ්‍ය වේ. මෙසේ බැංකුවක් ගෙය දීමේ දී එහි වන්කම් ප්‍රමාණය ඉහළ යාමක් පෙන්නුම් කරයි. එවිට බැංකුව ගෙය හිමියා බවට පත් වේ. මෙසේ ගිණුම් හිමියාගේ තැන්පතු මුදල් තිසියාකාරව කළමනාකරණය කිරීම බැංකුව සතු වගකීමක් වේ. තව ද ගෙය සහ අත්තිකාරම්, ඒක්ෂණ මුදල්, වට්ටම් කළ හෝ මිල දී ගන් බිල්පත්, රජයේ සුරක්ෂිත පත්වල කළ ආයෝජන, කොටස් ගෙයකර, බැඳුම්කර හා රත්රන්, ස්ථාවර වත්කම් වැනි දැනු වාණිජ බැංකුවක වත්කම් වේ. එහි වගකීම වන්නේ කොටස් ප්‍රාග්ධනය, තැන්පතු, සංවිත, වෙනත් බැංකුවලින් ලබාගත් ගෙය වැනි දේවල් ය.

දුවශිලතාව මෙන්ම ලාභදායීත්වය ද බැංකුවක් පවත්වා ගෙන යා යුතු ය. තැන්පත්කරුවන් වෙනුවෙන් ඇති ව්‍යවස්ථාපිත වගකීම සඳහා දුවශිලතාව පවත්වාගෙන යා යුතු වේ. බැංකුවක පැවත්මක් සඳහා ලාභදායීත්වය පවත්වාගෙන යා යුතුය. තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීමට මෙන් ම ඔවුන්ගේ තැන්පතු හා අනෙකුත් ආයෝජන මගින් ලාභ ඉපයිමට බැංකුවක් තමන්ගේ ආයෝජන කළඹ පවත්වාගෙන යා

පුතුය. බැංකුවක ද්‍රව්‍යීලතාව සාධක කිහිපයක් මගින් තීරණය කරනු ලබයි. බැංකුවක් තම සංචිතවලින් කොටසක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුය. එය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වේ. මෙම අනුපාතය මහ බැංකුව විසින් තීරණය කරනු ලබයි. මෙම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ඉහළ දැමීමෙන් ද්‍රව්‍යීලතාව පහළ දැමිය හැකි වේ. මෙසේ බැංකුවක ද්‍රව්‍යීලතා සංචිත අවශ්‍යතාව තීරණය කරනු ලබන්නේ මහජනයා බැංකු සමග ගනුදෙනු කරන ආකාරය අනුව ය. ඒ අනුව මුදල් හෝ ගාස උපකරණ භාවිතය මුදල්වලට ඇති ඉල්ලුම තීරණය කරයි. එසේම බැංකුවක් තම ආයෝජන සිදු කරන ආකාරය අනුව එහි ලාභදායීන්වය තීරණය කරයි. එනම් බැංකුවක් තම මුදල් ලාභ ඉපයීම සඳහා විවිධ ආකාරයෙන් ආයෝජනය කිරීමයි. මෙය ආයෝජන කළම කළමනාකරණය සි. ලාභ ලබන අතරතුර තැන්පතුකරුවන්ට තම වගකීම ඉටු කිරීමට අවශ්‍ය වන අවම ද්‍රව්‍යීලතාව තබාගත හැකි අයුරින් බැංකුවක් තම ආයෝජන කළම මතා ලෙස කළමනාකරණය කළ යුතු ය.

### වාණිජ බැංකු සතු කාර්යභාරය

යමිකිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ එක් මූලාශ්‍රයකින් ලබාගත් මුදල් වෙනත් මූලාශ්‍රයකට ආයෝජනය කිරීම, අරමුදල් රස් කිරීම හෝ සම්පත් මිල දී ගැනීම සඳහා නෙයට ලබාදීමේ ක්‍රියාවලිය මූල්‍ය අතරමැදිකරණය ලෙස හැදින්වේ. මෙම ක්‍රියාවලිය ආර්ථිකයකට අනිවිශාල මෙහෙයක් ඉටු කරයි. එමෙන්ම ඒ සඳහා වාණිජ බැංකු ඉතා වැදගත් භුමිකාවක් තීරුණය කරමින් එකිනෙකට වෙනස් වූ කාර්යයන් රාශියක් ඉටු කරයි. මෙම කාර්යයන් කෘෂිකාර්මික, කාර්මික, වෙළඳ වැනි අංශ ගණනාවක මූල්‍ය අවශ්‍යතා සපුරාලන බැවින් එය ආර්ථිකයක වර්ධනයට විශාල වශයෙන් දායක වේයි. වාණිජ බැංකුවක කාර්යයන් ප්‍රධාන කොටස් 3 කට බෙදා වෙන් කළ හැකි ය. ඒ ප්‍රධාන, නියෝජිත සහ පොදු උපයෝගිතා කාර්යයන් වශයෙනි. තවද, සේවාදායකයින් වෙනුවෙන් වත්කම් සහ වගකීම බැවින් නිහි කිරීම, අරමුදල් කළමනාකරණය, මූල්‍ය උපදේශන සේවා සැපයීම, කොටස නිකුතු ප්‍රාරක්ෂණය, මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම හා අත්කර ගැනීම බැංකු විසින් කරනු ලබන අනෙකත් සේවා වේ. කෙසේ වෙතත් වාණිජ බැංකුවක ප්‍රධාන කාර්යයන් 2 කි. එනම් තැන්පතු හාර ගැනීම හා ගාස ලබාදීම සි.

### 1. තැන්පතු බාර ගැනීම

මහජනතාවගේ තැන්පතු ලබා ගැනීම වාණිජ බැංකුවක ඇති වැදගත්ම කාර්යය සි. සමාජයේ විවිධ පුද්ගලයින් සහ ආයතන ඔවුන්ගේ අවශ්‍යතා සහ ආර්ථික තත්ත්ව අනුව තමාට ඉතිරි කළ හැකි යම් මුදලක් වේ නම් එම මුදල් බැංකුවක තැන්පත් කරයි. මෙම තැන්පත් කිරීම වර්ග තුනක් යටතේ සිදු කෙරේ. ඒවා නම් ජ්‍යෙම තැන්පතු (Current Deposits), ඉතිරි කිරීමේ තැන්පතු (Savings Deposits) සහ ස්ථාවර තැන්පතු (Fixed Deposits) වේ.

ජ්‍යෙම තැන්පතු හැදින්වීමට ඉල්ලුම තැන්පතු (Demand Deposits) යන්න ද භාවිතය කරයි. තමන්ට අනිමත පරිදි ඕනෑම වේලාවක තම මුදල් ආපසු ගැනීමට සහ තැන්පත් කිරීමට ජ්‍යෙම ගිණුම හිමියන්ට හැකියාවක් තිබීම එයට හේතුව සි. මුදල් වෙනුවට වෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාව ඇත්තේ ජ්‍යෙම ගිණුම හිමියන්ට පමණි. වෙක්පත් හාවිතය ආරක්ෂාකාරී බවින් මුදල්වලට වඩා ඉහළ ය. ජ්‍යෙම ගිණුම සඳහා

පොලියක් ගෙවීමට බැංකු බැඳී නො සිටී. ඉල්ලු විට ආපසු ගෙවීම සඳහා ජංගම ගිණුම්වල ඇති තැන්පතු මුදල් ප්‍රමාණය සැමවිට ම බැංකුවක් තමන් පළ තබා ගැනීම මෙයට හේතු වේ. බැංකු හරහා විශාල ප්‍රමාණයෙන් ගෙවීම කටයුතු කරනු ලබන ව්‍යාපාරිකයන් සහ පුද්ගලයින් මෙවැනි ජංගම තැන්පතු ගිණුම හාවතා කරයි. බැංකුව විසින් මෙම තැන්පතු ගිණුම හිමියන් වෙත ඉටු කරනු ලබන සේවා සඳහා අමතර ගාස්තුවක් අය කරයි. එසේම වෙක්පතක් බැංකුවකින් ප්‍රතිකෙෂේප වූ විට දී ද ඒ සඳහා සේවා ගාස්තුවක් අය කරයි. වෙක්පතක් ප්‍රතිකෙෂේප විමර්ශ කරණ කිහිපයක් බලපායි. වෙක්පත සඳහා ගෙවීමට එය නිකුත් කරන ලද පුද්ගලයාගේ ජංගම ගිණුමේ ප්‍රමාණවත් කරමි ගේෂයක් නොතිබීම, ආදර්ශ අත්සනට වඩා වෙනස් වීම, ඉලක්කමෙන් හා වවතයෙන් ලියා ඇති මුදල් ප්‍රමාණයේ වෙනසක් තිබේ ඉන් කිහිපයකි. සැම මසකම කරන ලද ගනුදෙනුවල විස්තරයක් අඩංගු ගිණුම ප්‍රකාශනයක් එම මස අවසානයේ දී ගිණුම්හිමියා වෙත බැංකුව නිකුත් කරනු ලබයි.

බොහෝ විට ඉතිරිකිරීම් තැන්පතුවක මුදල් තැන්පත් කරන්නේ වැටුප් ලබන්නා, ස්ථීර ආදායම්කරුවන් සහ අඩු ආදායම්ලාභීන් ය. මෙම තැන්පතුවක ඕනෑ ම වේලාවක මුදල් තැන්පත් කළ හැකි අතර, තැන්පත්කරුට මුදල් අවශ්‍ය වූ ඕනෑ ම විටක නැවත මුදල් ලබා ගත හැකි ය. එසේ වුව ද එක් වරකට හෝ සතියකට ආපසු ලබා ගත හැකි මුදල් ප්‍රමාණය සීමා සහිත ය. ඉතිරිකිරීමේ තැන්පතු සඳහා බැංකුව පොලියක් ගෙවනු ලබයි. පොලී ගෙවීම සැම මසකම නිශ්චිත දිනක දී සිදු කරන අතර, තැන්පතුවේ ඇති බැර ගේෂයට පොලිය ගණනය කරයි. එහෙත් සමහර බැංකු දෙනැනික ගේෂය අනුව මාසික ව පොලිය ගණනය කරයි. මෙම තැන්පතුවක පොලී අනුපාතය ස්ථාවර තැන්පතුවක පොලී අනුපාතයට වඩා පහළ මට්ටමක පාවති. මේවා තනි පුද්ගලයෙකට පුද්ගලික ගිණුමක් වශයෙන් ද ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාරික ගිණුමක් වශයෙන් ද එසේ නැතහොත් පුද්ගලයින් දෙනෙනෙකු හෝ කිහිප දෙනෙනෙකු එකතු වී බද්ධ ගිණුමක් ලෙස ද ආරම්භ කළ හැකි ය.

ස්ථාවර තැන්පතුවක් කාලීන තැන්පතු (Time Deposits) යන නමින් ද හැඳින් වේ. විශේෂිත කාල සීමාවක් සඳහා දෙන ලද පොලී අනුපාතයකට ගනුදෙනුකරුවෙකුට ස්ථාවර තැන්පතුව ක මුදල් තැන්පත් කළ හැකි වීම එයට හේතුව සි. මෙහි දී තැන්පත්කරුගේ නම, තැන්පත් කළ මුදල් ප්‍රමාණය, මුදල් තැන්පත් කරනු ලබන කාල සීමාව, ඒ සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය වැනි තොරතුරු අඩංගු තැන්පතු සහතිකයක් ගනුදෙනුකරුව නිකුත් කරයි. තැන්පතුවේ කළ පිරෙන දිනයට පෙර එහි ඇති මුදල ආපසු ලබා ගන්නේ නම් ගනුදෙනුකරුව ඒ වෙනුවෙන් දඩ්‍යක් ගෙවීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ ස්ථාවර තැන්පතුවක කාල සීමාව සාමාන්‍යයෙන් මාසයේ සිට අවුරුදු තුන දක්වා වේ. මෙම තැන්පතු සඳහා වැඩි පොලී අනුපාතයක් ද, අඩු කාලසීමාවකට අඩු පොලී අනුපාතයක් ද ගෙවනු ලබයි.

## 2. ගණ ලබාදීම

මෙහි දී ගයක් යනු එකත වූ පොලී අනුපාතයකට, එකත වූ දිනවල දී, වාරික ව හෝ එකවර නැවත ගෙවිය යුතු ය යන කොන්දේසි මත ගණ කරුවෙකුට ගණ දෙනෙනෙකු විසින් දෙනු ලබන නිශ්චිත මුදල් ප්‍රමාණයකි. ගය දෙනෙනා මූල්‍ය ආයතනයක් නම් බොහෝ අවස්ථාවල දෙනු ලබන ගය සඳහා යම් ආකාරයක ආරක්ෂණයක් මූල්‍ය

ආයතනවලට අවශ්‍ය වේයි. මේ අනුව වාණිජ බැංකුවක් සැම තරාතීරමකට ම අයක් ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයින්ට ගෙය ලබා දෙයි. බැංකුවක් ගෙය ලබා දීමේ දී විධි කිහිපයක් අනුගමනය කරයි. ඒවා කිහිපයක් නම්, අයිරා පහසුකම් (Overdraft Facilities), මුදල් ගෙයවර (Cash Credit), විනිමය බිල්පත් වට්ටම් කිරීම (Discounting Bills of Exchange), ඒක්ෂණ මුදල් (Call Money) යනාදිය යි.

- අයිරා පහසුකම්

බැංකු අයිරාවක් යනු බැංකුවක ජ්‍යෙම ගිණුමක් හරහා පහසුවෙන් ලබා ගත හැකි කෙටි කාලීන ගෙයකි. මෙම පහසුකම යටතේ ජ්‍යෙම ගිණුමේ ගේෂය ඉක්ම වූ වටිනාකමකින් යුතු වෙක්පත් නිකුත් කිරීමට ජ්‍යෙම ගිණුම හිමියාට අවකාශ ලැබේ. ගිණුම් ගේෂය ඉක්ම වූ ගෙය සීමාව වන අයිරා ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ බැංකු කළමනාකරු විසිනි. මේ සඳහා අයිරාවේ ගෙවීමට ඇති ගෙය මුදල සඳහා පමණක් පොලියක් ගෙවිය යුතු ය. මෙමගින් ගෙය ලබා ගත හැක්කේ ජ්‍යෙම ගිණුම් හිමියන්ට පමණි.

- මුදල් ගෙයවර

මුදල් ගෙයවර යනු ව්‍යාපාරයකට නිකුත් කරනු ලබන කෙටි කාලීන ගෙයකි. මෙය බැංකු විසින් ගෙයකරුවාට දෙනු ලබන අත්තිකාරමක් ලෙස ද සැලකිය හැකි ය. මෙම පහසුකම මගින් ගනුදෙනුකරුට බැංකුව අනුමත කරන ලද නිශ්චිත මුදල් ප්‍රමාණයක් දක්වා ගෙයක් ලබා ගැනීමට අවකාශ ලැබේ. මේ සඳහා ගනුදෙනුකරු ආරක්ෂණයක් බැංකුවට ලබා දිය යුතු ය. එම ආරක්ෂණයට බැංකුව නිකුත් කරනු ලබන ගෙයවරයේ ඇති මුදල් ප්‍රමාණය ආවරණය කළ හැකි විය යුතු ය. මුදල් ගෙයවර සාමාන්‍ය ගෙයකින් වෙනස් වන්නේ මෙම ක්‍රමයේ දී සම්පූර්ණ ගෙය ප්‍රමාණය ම ගෙයකරුට එකවර නො ලැබෙන නිසා ය. මෙහි දී ගෙය ලබා ගත හැක්කේ ගෙයකරුගේ අවශ්‍යතා අනුව වාරික වශයෙනි. එසේ වුව ද ගෙයකරුට අනුමත කරන ලද ගෙය සීමාව ඉක්මවිය නොහැකි ය. මුදල් ගෙයවර ලබා ගත් පසු ගෙයකරු ලබා ගත් ගෙය මුදල් ප්‍රමාණයට පමණක් ඔහු හෝ ඇය විසින් පොලිය ගෙවිය යුතු ය.

- විනිමය බිල්පත් වට්ටම් කිරීම

මෙය ද වාණිජ බැංකු විසින් ගෙය දෙනු ලබන ක්‍රමය කි. මෙහි දී සිදු වන්නේ යම්කිසි නිශ්චිත දිනයක දී ගෙය මුදලක් ගෙවීමට ගෙය හිමියෙකු විසින් ගෙය ගැනීයකුට නියෝගයක් ඉදිරිපත් කිරීමකි. එම නියෝගය සහිත බිල්පත් ගෙය ගැනීයා විසින් ප්‍රතිග්‍රහණය කොට නැවතත් ගෙය හිමියාට බාර දෙනු ලැබේ. එහි සඳහන් දිනයට පෙර දිනයක දී හඳුසි මුදල් අවශ්‍යතාවක් ගෙය හිමියාට ඇති වුවහාත් මෙම බිල්පත් එහි සඳහන් බැංකුවට ඉදිරිපත් කොට මුදල් ලබා ගත හැකි ය. මේ වන විට බිල්පත් කළේ පිරි නොමැති බැවින් ගෙය හිමියාගෙන් බැංකුව මුදලක් අය කර ගනී. එම නිසා බිල්පතෙහි සඳහන් වටිනාකමට වඩා අඩු මුදලක් ගෙය හිමියාට ලැබේ. මෙය බිල්පත් වට්ටම් කිරීම සි. බිල්පතෙහි සඳහන් බැංකුව මගින් බිල්පතෙහි මත්‍යුහිට වටිනාකමෙන් අඩු කරන ලද මුදල් ප්‍රමාණය වට්ටම් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් වට්ටම් ගණනය කරනු ලබන්නේ බිල්පතේ සඳහන් මුදල් ප්‍රමාණය අනුව නිශ්චිත වාර්ෂික අනුපාතයකට ය.

- ඒක්සන මුදල්

ඒක්සන මුදල් යනු බැංකුවක් විසින් තැයැවිකරුවකු හෝ තැයැවිකාර සමාගමක් වෙත දෙනු ලබන ගාය මුදලකි. ඔවුන් මෙම ගාය ලබා ගන්නේ සුරකුම්පත් මිල දී ගැනීම සඳහා ය. ඒක්සන මුදල් ලෙස ගත් ගාය මුදල කෙටි දැනුම් දීමක දී එ සැණින් ම මුළු මුදල හා නැවත ගෙවිය යුතු ය. ඒ සඳහා පොලියක් ද බැංකුව අය කර ගනී. කෙටි කාලීන ගාය ලෙස ඒක්සන මුදල් නිකුත් කරන්නන් වශයෙන් බැංකු වැදගත් සේවයක් ඉටු කරයි.

### වාණිජ බැංකුවක නියෝජිත කාර්යයන්

තැන්පත් බාර ගැනීම හා ගාය ලබාදීම හැරුණු විට වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන්ට නියෝජිත සේවා රාඛියක් ද ඉටු කරයි. වාණිජ බැංකු විසින් මෙසේ පිරිනමනු ලබන නියෝජිත සේවා සඳහා සූජ කොමිස් මුදලක් අය කරනු ලබන අතර, එවැනි සේවා කිහිපයක් පහත දැක්වේ.

#### 1. ලාභාංග (Dividends) සහ ප්‍රාග්ධන ලාභ (Capital Gains) රස් කිරීම

සමාගමක් තමන්ගේ කොටස්හිමියන්ට තම ආදායමෙන් කොටසක් ලෙස බෙදා දෙනු ලබන ලාභාංග සහ කිසියම් වත්කමක විකුණුම් මිල එහි ගැනුම් මිල ඉක්මවා ගිය විට ලැබෙන ලාභය වන ප්‍රාග්ධන ලාභ රස් කිරීම, වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් කරනු ලබන එක් නියෝජිත කාර්යය කි. මෙම ලාභාංග සහ ප්‍රාග්ධන ලාභ ගනුදෙනුකරුවාගේ ගිණුමට බැර කරනු ලබයි.

#### 2. සුරකුම්පත් මිල දී ගැනීම සහ විකිණීම

තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොටස්, බැඳුම්කර, ගායකර වැනි සුරකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම වාණිජ බැංකු මගින් සිදු කරනු ලබයි.

#### 3. ගාය උපකරණ රස් කිරීම සහ ගෙවීම

වෙක්පත්, විනිමය බිල්පත් වැනි ගාය උපකරණ ද වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් රස් කරනු ලබන අතර, ඒවා සඳහා ගෙවීම් කටයුතු ද සිදු කරනු ලබයි. මෙහි දී තම පළාතේ මෙන් ම පිට පළාත්වල වෙක්පත් රස් කිරීමට වෙක්පත් නිශ්චාපණ ආයතනය පහසුකම් සලසයි.

#### 4. භාරකරුවකු වශයෙන් ක්‍රියා කරයි.

දේපල හිමියන්ගේ උපදෙස්වලට අනුව ඔවුන්ගේ විශ්වසනීය දේපල කළමනාකරණය කිරීමට බැංකු භාරකරුවකු ලෙස ක්‍රියා කරයි. මෙහි දී සිදු වන්නේ ගනුදෙනුකරුවන් ආරක්ෂාව සඳහා බැංකු කුළ තම අන්තිම කැමති පත්‍ර තැන්පත් කිරීම සි. ගනුදෙනුකරුවෙකුගේ අභාවයෙන් පසු එම ගනුදෙනුකරුවාගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් ලෙසට කටයුතු කිරීමට බැංකුව බැඳී සිටී.

## 5. නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කරයි.

වෙනත් දේශීය මෙන් ම විදේශීය බැංකු සහ මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ දී වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස ඇතැම් විට ක්‍රියා කරයි.

### වාණිජ බැංකුවක පොදු උපයෝගීතා කාර්යයන්

තම ගනුදෙනුකරුවන් සඳහා විවිධාකාර වූ උපයෝගීතා කාර්යයන් වාණිජ බැංකු ඉටු කරයි. බැංකු උපයෝගීතා කාර්යයන් ඉටු කරන විට නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීමක් සිදු නොවේ. එසේ සිදු කරනු ලබන පොදු උපයෝගීතා කාර්යයන් කිහිපයක් පහත දැක්වේ.

#### 1. සංවාරක වෙක්පත නිකුත් කිරීම

සංවාරක වෙක්පතක් යනු ගෙවීම මාධ්‍යක් ලෙස හාවිතා කළ හැකි මූල්‍ය ආයතනයක් මගින් නිකුත් කරනු ලබන වෙක්පතකි. මේවා බොහෝ විට හාවිතා කරනු ලබන්නේ සංවාරකයින් විසිනි. ලෝකයේ බොහෝ රටවල් සංවාරක වෙක්පත් ගෙවීමේ මාධ්‍යයක් ලෙස පිළිගනී. මේවා අස්ථ්‍රානගත වූ විට දී නිකුත් කළ මූල්‍ය ආයතනය එම සංවාරක වෙක්පත් ප්‍රතිස්ථාපනය කිරීමට බැඳී සිටී. එක්සත් ජනපද බොලර්, යුරෝ වැනි ලොව පිළිගත් ව්‍යාවහාර මුදල්වලින් මේවා ලබා ගත හැකි ය. වාණිජ බැංකු ද රුන් බහැරව යන ගනුදෙනුකරුවන් සඳහා සංවාරක වෙක්පත් නිකුත් කරයි. මේ හේතුවෙන් සංවාරකයින්ට තායකින් තොරව සංවාරය කිරීමට අවස්ථාව සැලැසේ. ඔවුනට මුදල් ලග තබා ගැනීමේ අවදානම මෙම පහසුකමත් සමග අඩු වේ. සංවාරක වෙක්පත් නිකුත් කිරීම සඳහා බැංකු සේවා ගාස්තුවක් අය කරයි.

#### 2. ගාස්තුවර ලිපි නිකුත් කිරීම

නියමිත වේලාවට නිශ්චිත මුදලක් ගැනුම්කරු විසින් විකුණුම්කරුට ගෙවන බවට සහතික කරමින් මූල්‍ය ආයතනයක විසින් නිකුත් කරනු ලබන ලිපියක් ගාස්තුවර ලිපියක් ලෙස හැඳින්වේ. මිල දී ගැනීමේ දී ගැනුම්කරු පොරොන්දු වූ සම්පූර්ණ මුදල හෝ කොටසක් ගෙවීමට අපොහොසත් වුව හොත් මූල්‍ය ආයතනය එම මුදල් ප්‍රමාණය ගෙවිය යුතු ය. මේ අයුරින් තම ගනුදෙනුකරුවන්ට ගාස්තුවර ලිපි නිකුත් කිරීම ද වාණිජ බැංකු කරනු ලබන උපයෝගීතා කාර්යයකි. අන්තර්ජාතික වෙළඳාම්වල දී ගාස්තුවර ලිපි ඉතා ප්‍රයෝගන්වත් වේ.

#### 3. විනිමය බිංජ්පත් බාර ගැනීම

තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් දේශීය මෙන් ම විදේශීය විනිමය බිංජ්පත් බාර ගැනීම ඇතැම් විට බැංකු මගින් සිදු කරනු ලබයි. මේ නිසා හාණේඩ් ආතායන කටයුතු පහසු කරයි.

#### 4. සුරක්ෂිතාගාර පහසුකම් සැපයීම

සුරක්ෂිතාගාර, ස්වරුණාහරණ, වටිනා ලියවිලි, මප්පු, අත්තිම කැමති පත්‍ර වැනි ගනුදෙනුකරුවන් සතු වටිනා භාණ්ඩ තැන්පතු කිරීම සඳහා වාණිජ බැංකුවල සේප්පු තිමවා ඇත. මෙම සේප්පු තුළ තැන්පත් කළ ඉහත කි වටිනා භාණ්ඩවලට ආරක්ෂාව සැපයීම බැංකුව සතු වගකීමකි. මෙහි දී බැංකුවේ නො සැලකිලිමත්කම නිසා සිදු වූ අලාභභානියකට පමණක් බැංකුව වග කියනු ලබයි.

#### 5. උකස් ගය (Mortgage Loan) සැපයීම

ගනුදෙනුකරුවෙකුට යම්කිසි දේපලක් මිල දී ගැනීමට අවශ්‍ය වූ විටක දී ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය නො මැති වූ විට උකස් ගයක් ලබා ගත හැකි ය. මෙහි දී දේපලක මුළු වටිනාකම නොගෙවා එම දේපල මිල දී ගනු ලැබේ. නියමිත කාල පරිච්ඡේදයක දී වාරික වගයෙන් දේපලේ මුළු වටිනාකම පොලිය ද සහිතව විකුණුම්කරුව ගෙවීමට ඇති කර ගන්නා ලද තිවිෂුමක් ලෙස උකස් ගය හැදින්විය හැකි ය.

#### 6. ගය කාචිපත් (Credit Cards) සහ හර කාචිපත් (Debit Cards) නිකුත් කිරීම.

ගය කාචිපතක් යනු වුම්හක පරියක් සහිත ප්‍රාස්ටික් කාචිපතකි. වලංගු ගය කාචිපතක් හිමිකරුවෙකුට භාණ්ඩ සහ සේවා මිල දී ගැනීමට බලයක් ඇත. භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී ගය කාචිපත නිකුත් කරන විට එම මුල්‍ය ආයතනය විසින් තීරණය කරන ලද ගය සීමාව ඉක්මවා නොයා යුතු ය. ගය කාචිපත් හිමියාගේ තොරතුරු ලබා ගන්නා වෙළෙන්දා එම තොරතුරු බැංකුවට ඉදිරිපත් කළ විට මිල දී ගත් භාණ්ඩය හෝ සේවාව සඳහා වැය වූ මුදල වෙළෙන්දාට ගෙවීමට බැංකුව බැඳී සිටී. එම මුදල ගය කාචිපත් හිමියා විසින් බැංකුවට නියමිත කාල පරිච්ඡේදයක දී ගෙවිය යුතු ය. එසේ ගෙවීමට අපොහොසත් වූ විට නොගෙවන ලද මුදල් ප්‍රමාණයට බැංකුව පොලියක් අය කරනු ලබයි.

බැංකු විසින් තම ගනුදෙනුකරුවන්ට නිකුත් කරන තවත් කාචිපත් විශේෂයකි හර කාචිපත්. කිසියම් මිල දී ගැනීමක දී හර කාචිපත් හිමියාගේ බැංකු ගිණුමෙන් මිල දී ගත් භාණ්ඩයේ හෝ සේවාවේ වටිනාකම හර කරනු ලැබේ. හර කාචිපත් සහ ගය කාචිපත් අතර වෙනස වන්නේ හර කාචිපතක වැය කළ හැකි මුදල් ප්‍රමාණයේ සීමාව එම කාචිපත හිමියාගේ බැංකු ගිණුමේ ඇති මුදල් ගේෂයට සමාන වීම යි.

#### 7. විදේශ විනිමය මිල දී ගැනීම සහ විකිණීම

එක් රටක ව්‍යවහාර මුදලක අයය තවත් රටක ව්‍යවහාර මුදලක අයයක් ලෙස ගණනය කළ හැකි ය. මෙලෙස එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයක අයයට සමාන වන තවත් රටක ව්‍යවහාර මුදල් ඒකක ගණන විදේශ මුදල් අනුපාතය ලෙස නම් කරයි. බැංකුවක් ගනුදෙනුකරුවෙකුගෙන් විදේශීය ව්‍යවහාර මුදල් ඒකකයක් මිල දී ගනු ලබන අනුපාතය ගැනුම් මිල ලෙස ද ගනුදෙනුකරුවෙකුට විදේශීය මුදල් ඒකකයක් විකුණුවූ ලබන අනුපාතය විකුණුම් මිල ලෙස ද හැදින්වේ. සැම විට ම ගැනුම් මිලට වඩා විකුණුම් මිල ඉහළ අයයක් ගනී. මේ නිසා විදේශ විනිමය මිල දී ගැනීම සහ විකිණීම මගින් බැංකු

ආදායම් උපයා ගනී. බැංකුවක් මෙම කටයුතු සිදු කරනු ලබන්නේ එම රටේ විදේශ විනිමය නියාමනවලට යටත්ව ය.

#### 8. විදේශ වෙළඳ කටයුතුවලට පහසුකම් සැපයීම.

වාණිජ බැංකු ආනයන අපනයන වෙළඳ කටයුතුවල දී සේවා රාජියක් ඉටු කරයි. නෙවර ලිපි නිකුත් කිරීම සහ ඒවා සහතික කිරීම වාණිජ බැංකුවලින් සිදු කරන බව ඉහත සඳහන් විය. ඒ හැරුණු විට ඉදිරි විනිමය වෙන් කර දීම ද බැංකු විසින් සිදු කරයි. මෙහි දී සිදු වන්නේ විදේශ විනිමය අනුපාතයේ අඩු වැඩිවිම්වලින් ගැනුමකරු ආරක්ෂා කර ගැනීම සඳහා නිශ්චිත ඉදිරි දිනයක දී ව්‍යවහාර මුදල් ඒකක දෙකක් පූර්වමාරු කර ගැනීමට පාරිභාව දෙකක් අතර ගිවිසුමක් ඇති කර ගැනීම ය. ඊට අමතරව දිගු කාලීන තොය සහ මුල්‍ය පහසුකම් සැපයීම මගින් ද අන්තර්ජාතික වෙළඳාමට බැංකු පහසුකම් සලසයි.

#### 9. ස්වයංක්‍රීය වෙළඳ කාචිපත් නිකුත් කිරීම

ස්වයංක්‍රීය වෙළඳ කාචිපත් ද වාණිජ බැංකු විසින් නිකුත් කරනු ලබයි. ඒවා මගින් ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම, ගිණුම ගේෂය පරික්ෂා කිරීම, මුදල් තැන්පතු කිරීම, බිල්පත් ගෙවීම වැනි කාර්යයන් සිදු කළ හැකි ය. මෙම සේවාව පැය 24 පුරාම බැංකු මගින් ලබා දේ.

#### 10. අන්තර්ජාල බැංකු කටයුතු සේවා පහසුකම් ලබා දීම

වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ද පහසුකම් සපයයි. පාරිභාෂිකයින්ට තම බැංකුවේ වෙබ් අඩවියට පරිගණකයක් හරහා සම්බන්ධ වීමෙන් බිල්පත් ගෙවීම කටයුතු වැනි බැංකු කටයුතු තම නිවසේ සිට ම සිදු කළ හැකි ය.

#### සමාලෝචනය

මිනිසා විවිධ යුග පසු කරමින් ගොවී යුගයට එළඹ එහි ස්ථාවරත්වයට පත් වීමත් සමග ම බැංකු කුමයේ ආරම්භය සටහන් විය. මෙසේ ස්ථීර පදිංචි ස්ථානයකට පුරු වී වත්කම් රස් කර ගැනීමට තරම් දියුණු තත්වයකට පැමිණී පසු විවිධ වූ අවශ්‍යතාවන් සඳහා ස්ථානයකට සංකුමණය වීමට සිදු විය. මෙහි දී ඔවුන්ගේ වටිනා ද්‍රව්‍ය එහා මෙහා ගෙන යාමට සිදුවීමත්, ඒවා ආරක්ෂා කර ගැනීමේ ගැටළුවලට ද ඔවුන් මුහුණ පැහැ. මේ හරහා රන්කරුවන් ලග මුදල් තබා යැමේ කුමය ක්‍රියාත්මක විය. පසුව මෙම රන්කරුවන් හාවිතා කළ මුල්‍ය කුම වත්මන් සාම්පූද්‍යයික බැංකු කුමවලට ද සමාන වේ. ඉහත කුමයෙන් දියුණුවට පත් වෙමින් බැංකු කුමයේ මුලාරම්භය සිදු විය. ඒ අනුව එලෙස බිජි වූ ප්‍රථම බැංකුව ලෙස 1656 දී ස්ථීරවනයේ Risk Bank බිජි වීම හඳුනා ගත හැකි ය. ලොක ඉතිහාසයේ වාණිජ බැංකුවල ව්‍යාප්තිය හා වර්ධනය 1816-1936 අතර කාලයේ සිදු විය. ඒ හරහා මේ කාලය කුමය ගැන සලකා බලන කළ ශ්‍රී ලංකාවේ බැංකු කුමයක්

විසේතු වර්ෂ අතර කාලය තුළ සිදු වී ඇති බවට සාක්ෂි සොයා ගෙන ඇත. තව ද ශ්‍රී ලංකාව තුළ 19 වන සියවසට පෙර වෙළෙඳ බැංකු ක්‍රමයක් ද හ්‍රියාත්මක වී ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ විධිමත් බැංකු ක්‍රමයක ආරම්භය දැක ගත හැකි වනුයේ යටත් විෂේෂ යුගයේ දී ය. ඒ අනුව ඔවුන් විසින් බිජි කළ මූල්‍ය ම බැංකුව 1828 දී ආරම්භ කළ මහනුවර බැංකුව සි. මේ හරහා දේශීය බැංකු ක්‍රමය වෙනත් මගකට යොමු වීමට සමත් විය. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හඳුන්වා දී මෙන් පසු පොද්ගලික බැංකු මෙන් ම විදේශීය බැංකු බිජිවීමේ ප්‍රචණ්ඩතාවක් දක්නට ලැබුණි.

මෙසේ මූල්‍ය අතරමැදිකරණය සිදු කිරීම සඳහා ආරම්භ වූණු බැංකු ක්‍රමය අද වනවිට ක්‍රමයෙන් දියුණු වී ලොව පුරාම ව්‍යාප්ත වී ඇත. ඒවා වර්තමානයේ දී වෙළෙඳාම සහ අනෙකුත් ආරක්ෂිත කටයුතු සඳහා විශාල මෙහෙයක් සිදු කරයි. එසේම සාමාන්‍ය ජනතාවට සේවා රාඹියක් සපයයි. මේ වන විට බැංකු ආර්ථිකයක අත්‍යවශ්‍ය අංශයක් බවට පත් වී හමාර ය. ජනතාවගේ ආදායම් තත්ත්වය සහ මූල්‍ය ගනුදෙනු ප්‍රමාණය ඉහළ යැම හේතුවෙන් ලොව පුරා බැංකු කටයුතු ද ශිෂ්ට ලෙස ඉහළ ගොස් ඇත.

බැංකුවක් යනු මුදල් සමග ගනුදෙනු කරනු ලබන ආයතනයකි. එය මහජනයාගෙන් තැන්පතු හාර ගනී සි. විවිධ කටයුතු සඳහා මුදල් අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ගෙය සහ අත්තිකාරම් ප්‍රදානය කරයි. ගෙය දීමේ හෝ ආයෝජනය කිරීමේ හෝ අරමුණින් තැන්පතු හාර ගැනීම හා සම්බන්ධ හ්‍රියාකාරකම් බැංකු කටයුතුවලට ඇතුළත් වේ. තැන්පතු හාර ගැනීම සහ ගෙය දීම හැරුණු විට තවත් සේවා රාඹියක් ද බැංකු සිදු කරයි. මේවා බොහෝ විට බිල්පත් එකතු කිරීම, රක්ෂණ වාරික ගෙවීම, සුරක්ෂිත මිල දී ගැනීම සහ විකිණීම වැනි නියෝජන සේවා වේ. එයට අමතරව සංවාරක වෙක්පත්, ගෙය කාඩ්පත්, සේප්පු පහසුකම් වැනි පොදු උපයෝගීතා සේවා ද සපයයි.

බැංකුවක් කටයුතු කරනු ලබන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් සමග ය. එම නිසා මෙම මුදල් කළමනාකරණය කිරීමේ දී බැංකුව ආරක්ෂාකාරී විය යුතු ය. තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීමට ප්‍රමාණවත් තරම් මුදලක් බැංකුව සැම විට ම ලග තබාගත යුතු ය. බැංකුවක සාර්ථකත්වය රඳා පවතින්නේ තැන්පත්කරුවන්ගේ සිතෙහි බැංකුව පිළිබඳව ඇති වන්නා වූ විශ්වාසය මත ය. තැන්පත්කරුවන්ට බැංකුව කෙරෙහි ඇති විශ්වාසය පළදු වුවහොත් බැංකුවේ පැවැත්ම අවදානම් සහගත තත්වයකට පත් වේ. එබැවින් අවශ්‍ය තරම් මුදල් එහි තබා ගැනීමෙන් තැන්පත්කරුවන්ගේ ඉලක්ක සපුරාලීමට බැංකුව සූදානම් විය යුතු ය.

බැංකුවක් තමන්ගේ කොටස් හිමියන් වෙනුවෙන් ලාභයක් ඉපයිය යුතු ය. එය බැංකුවක ප්‍රධාන ඉලක්කය සි. තැන්පත්කරුවන්ගෙන් ලබාගන්නා මුදල් ගනුදෙනුකරුවන්ට ගෙය වශයෙන් ලබා දීම මගින් බැංකුවක් බොහෝ විට ලාභ උපයයි. එබැවින් බැංකුවක තැන්පත්කරුවන් සංඛ්‍යාව ඉහළ යන විට ගනුදෙනුකරුවන්ට දෙනු ලබන ගෙය ප්‍රමාණය ද ඉහළ යයි. එයින් වැඩි ලාභයක් උපයිය හැකි නිසා කොටස් හිමියන්ට දෙනු ලබන ලාභාංශවල වටිනාකම ද ඉහළ යයි. මේ නිසා බැංකු තමන් වෙත තැන්පත්කරුන් ආකර්ෂනය කර ගැනීමට නම් තැන්පතු සඳහා තරගකාරී පොලී අනුපාතයක් වෙවයි. එසේ ම ද්‍රව්‍යීලතාවක් ද පවත්වා ගනී. තැන්පතුකරුවන්ට සිනැම අවස්ථාවක තම මුදල්

නැවත ලබාගත හැකි නිසාත්, තම තැන්පතු සඳහා පොලියක් ලැබීමෙන් ලාභයක් උපයාගත හැකි නිසාත් මෙම ක්‍රම ඉතා වැදගත් වේ.

මේ අනුව බලන කළ වාණිජ බැංකු මූල්‍ය අතරමැදිකරණය තුළින් අරමුදල් කාර්යක්ෂමව ප්‍රතිච්චාවාප්ත කිරීමක් සිදු කරයි. තවද අවධානම සහ පිරිවැය අවම කිරීම පිණීස වාණිජ බැංකු කාර්යක්ෂමව කටයුතු කරනු ලබන තැන්පතු සහ ආයෝජන අවස්ථා ඉහළ දුම්මට සූදුසු පරිසරයක් ගොඩනගයි. මෙලෙස අරමුදල් කළමනාකරණය සාර්ථකව කළ හැකි විමෙන් වැඩි ප්‍රතිලාභ ඇති ආයෝජන සිදු කිරීම හා නිෂ්පාදන සහ රැකි රස්වා අවස්ථාවලට වුව දායක වීම මගින් ආර්ථික වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් දක්වනු ලබයි. එයට අමතරව දේශීය සහ විදේශීය වෙළෙඳාමට උර දෙයි. කාමිකාර්මික අංශය දියුණු කිරීම සඳහා දායක වෙයි. මේ නිසා ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු මෙහෙවරක් වාණිජ බැංකු සිදු කරන බව මෙයින් පැහැදිලි වේ.

### ආක්‍රිත ග්‍රන්ථ

සමරසිරි පී (2011), “මුදල් ගනුදෙනු බැංකු සහ ආර්ථිකය”, ශ්‍රී ලංකා මහබැංකු මුදණාලය, කොළඹ 10.

සමරසිරි පී (2010), “ආර්ථිකවිද්‍යා මුද්‍රාවේම සහ ප්‍රතිපත්ති”, ශ්‍රී ලංකා මහ බැංකු මුදණාලය, කොළඹ 10.

ශ්‍රී ලංකා මහබැංකු (2013), “වාර්ෂික වාර්තාව”, ආම්.ඩී. ගණසේන මුදණකරුවේ, කොළඹ 10.